



විශිෂ්ට පරමාදර්ශි අභිමානවත් පළාත් රාජ්‍ය සේවයක්
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව - බස්නාහිර පළාත
மாகாண அரசாங்க சேவை ஆணைக்குழு - மேல் மாகாணம்
PROVINCIAL PUBLIC SERVICE COMMISSION - WESTERN PROVINCE



අංක 628,10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.

මගේ අංකය
எனது சில.
My Ref.

WPC/PSC/REC06/01/15

ඔබේ අංකය
உமது சில.
Your Ref.

දිනය
திகதி
Date

2021.04.

- ප්‍රධාන ලේකම් (බ.ප),
- ආණ්ඩුකාර ලේකම් (බ.ප),
- සභා ලේකම් (බ.ප),
- සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් (බ.ප),
- සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් (බ.ප),

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2019 (2020)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021.04.09 දිනැති අංක 2223 දරණ ගැසට් පත්‍රයෙහි 1 වැනි කොටසෙහි 11 (අ) වැනි ඡේදයේ පළකිරීම් යටතේ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2019 (2020) සඳහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2021.04.09 දිනැතිව අයදුම්පත් කැඳවා ඇත. එම විභාගයට පෙනී සිටීම සඳහා උක්ත ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනයේ අනු අංක 5හි (අ), (ආ), (ඇ) හා (ඈ) ප්‍රකාරව සුදුසුකම්ලත් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරීගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

02. ඉහත ගැසට් නිවේදනයේ විධිවිධාන පරිදි මෙම විභාගයට පෙනී සිටීම සඳහා ගැසට් නිවේදනයේ ඇති ආදර්ශ අයදුම්පත්‍රය පරිදි අයදුම්පතක් පිළියෙල කර, තම ආයතන ප්‍රධානියා මගින් 2021.05.20 දින හෝ ඊට පෙර ලැබෙන සේ “ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ.ප) , අංක 628, 10වන මහල, ජනජයසිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත්‍රයේ වම්පස ඉහල කෙළවරේ පහත කොටුවෙහි දැක්වෙන පරිදි සඳහන් කිරීම අනිවාර්ය වේ.

01	බස්නාහිර පළාත් රාජ්‍ය සේවය
----	----------------------------

තවද එම අයදුම්පත්‍රය බහා එවන කවරයේ වම් පස ඉහල කෙළවරෙහි “බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2019 (2020)” යන්න සඳහන් කිරීම අනිවාර්ය වේ.

ලේකම් செயலாளர் Secretary 011 2879528	සහකාර ලේකම් (කළමනාකරණ හා ප්‍රතිපත්ති) உதவியுள்ள செயலாளர் (கீர்ணைப் பற்றல் செயல்களை) Assistant Secretary (Management & Policies) 011 2879610	සහකාර ලේකම් (රීක්ෂණ හා බඳවාගැනීම්) உதவியுள்ள செயலாளர் (பரீட்சைகள் பற்றல் ஆட்சர்ப்பு) Assistant Secretary (Examinations & Recruitment) 011 2879317	සහකාර ලේකම් (ආයතන හා ගිණුම්) உதவியுள்ள செயலாளர் (கூறுகள் பற்றல் தக) Assistant Secretary (Establishment & Accounts) 011 2879538	පරිපාලන නිලධාරී நர்வாக உத்தியோகத்தர் Administrative Officer 011 2879517	කාර්යාලය அலுவலகம் Office தொலைபேசிகள் பெக்ஸ் Fax ඊ-මේල් ஈமெயில் E-Mail } 011 2879614 } 011 2879512 } ppscwpse@slt.net.lk	
---	--	--	---	--	--	--



විශිෂ්ට පරමාදර්ශි අභිමානවත් පළාත් රාජ්‍ය සේවයක්

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව - බස්නාහිර පළාත
மாகாண அரசாங்க சேவை ஆணைக்குழு - மேல் மாகாணம்
PROVINCIAL PUBLIC SERVICE COMMISSION - WESTERN PROVINCE



අංක 628,10 වන මහල,ජන ජය සිටි ගොඩනැගිල්ල,නාවල පාර,රාජගිරිය.628, 10 වන ශ්‍රේණිය, ඉනුනුගාමියා, නාවල, නාවල, රාජගිරිය.628, 10th Floor, Jana Jaya City Building, Nawala Road, Rajagiriya

මගේ අංකය
எனது சில.
My Ref.

WPC/PSC/REC06/01/15

ඔබේ අංකය
உமது சில.
Your Ref.

දිනය
திகதி
Date

2021.04.

03. පළමු වතාවට ඉල්ලුම්කරනු ලබන අයදුම්කරුවන් විභාග ගාස්තු ගෙවීම අවශ්‍ය නොවේ. එසේ නොවන සෑම අයදුම්කරුවකු විසින්ම රු.600/- ක් විභාග ගාස්තු වශයෙන් ගෙවිය යුතු වන අතර, එම විභාග ගාස්තු ආදායම් ශීර්ෂ 20-03-02-99 ට බැරවන සේ බස්නාහිර පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවා ලබා ගන්නා ලද බ.ප 1 ලදුපන අයදුම්පතේ ඇලවිය යුතුය.

04. ඉහත ගැසට් නිවේදනයේ විධිවිධාන සලසා ඇති / නොමැති ඕනෑම කරුණක් පිළිබඳ බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසාන තීරණය වන්නේය. තවද උක්ත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මින් ඉදිරියේදී රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළ කරනු ලබන සංශෝධනද බස්නාහිර පළාත් රාජ්‍ය සේවය සඳහා අදාළ වේ.

නිල ක් සෙනරත්
ලේකම්,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
බස්නාහිර පළාත

ලේකම් செயலாளர் Secretary 011 2879528	සහකාර ලේකම් (සළකාලන හා ප්‍රතිපත්ති) உதவியுள்ள செயலாளர் (නිෂ්පාදන හා ප්‍රතිපත්ති) Assistant Secretary (Management & Policies) 011 2879610	සහකාර ලේකම් (විභාග හා බඳවාගැනීම්) உதவியுள்ள செயலாளர் (විභාග හා බඳවාගැනීම්) Assistant Secretary (Examinations & Recruitment) 011 2879317	සහකාර ලේකම් (ආයතන හා ගිණුම්) உதவியுள்ள செயலாளர் (ආයතන හා ගිණුම්) Assistant Secretary (Establishment & Accounts) 011 2879538	පරිපාලන නිලධාරී நர்வாக உத்தியோகத்தர் Administrative Officer 011 2879517	කාර්යාලයේ அலுவலகம் Office ලැකියම් பெக்ஸ் Fax ඊ-මේල් செயல் E-Mail ppscwpse@slt.net.lk	011 2879614 011 2879512	
---	---	--	--	--	---	--	--